

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය විශාලනය

පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් අරමුදලේ 2025 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, සහ පළාත් පාලන සේවා ආඥා පනතේ (264 අධිකාරියේ) 62 වගන්තිය ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මාගේ වාර්තාවේ මතය විශාලනය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන්, මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 මතය විශාලනය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති පරිදි, ශේෂ පත්‍රයේ, ආදායම් හා වියදම් ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

මේ හේතුවෙන්, ශේෂ පත්‍රය, ආදායම් හා වියදම් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන්වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව අරමුදලේ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම හා විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මතය වියාවනය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 7 ඡේදය ප්‍රකාරව අරමුදල විසින් උපචිත පදනම මත ගිණුම් තැබිය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ දී පූර්ව වර්ෂවලට අදාළව හා සමාලෝචිත වර්ෂයට අදාළව ලැබී තිබූ දායක මුදල වූ රු.71,486,862 ක් මුදල් පදනමට ගිණුම් ගතකර තිබුණි.	පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් ලබන ප්‍රතිලාභීන් සඳහා මාසික විශ්‍රාම වැටුප් ගෙවීම 2011 වර්ෂයේ සිටම ක්‍රමයෙන් ක්ෂය වන දැනට අක්‍රීය තත්ත්වයේ පවතින මෙම අරමුදල උපයෝගී කොට ගෙන සිදු නොකෙරෙන බැවින් විශ්‍රාම වැටුප් ගෙවීම උපචිත පදනම අනුව ගැලපීම් සිදුකරනු නොලබන බව.	ප්‍රමිතය ප්‍රකාරව, දායක මුදල් ඇතුළු සියලුම ආදායම් උපචිත පදනම මත හඳුනාගෙන අදාළ ගිණුම්කරණ කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශවල දැක්වීමට කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගනිමින් 2025 වර්ෂයේ විශ්‍රාමිකයින් සඳහා රු.946,164,110ක දායක මුදල් ගෙවා තිබුණි. පළාත් පාලන ආයතනවලින් වර්ෂය තුළ දායක මුදල් ලැබීම රු.71,486,862 ක්වූ අතර විශ්‍රාම වැටුප් අරමුදලින් ගෙවීම් ලෙස එම මුදල දායක මුදල් ලැබීමට එරෙහිව ගිණුම් ගතකර තිබුණි.	සටහන 02 හි අංක 3 යටතේ ගිණුම් සටහනක් ලෙස ඉදිරිපත් කර ඇති බව.	දායක මුදල් ලැබීම් සහ ඒවාට අදාළ වියදම් අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව ආදායම් හා වියදම් ප්‍රකාශනය තුළ නිසි ලෙස හඳුනාගෙන ඉදිරිපත් කළ යුතුය.

(ආ) 2025 වර්ෂයේ දායක මුදල් ලැබීම් ගිණුම් සංකල්පවලට වර්ෂයට අදාළ දායක මුදල් රු.71,486,862ක් වූ අතර, එම මුදලින් අනුකූලව ආදායම් වියදම් ලැබීම් හා ගෙවීම් මත රු.17,154,464ක් පෙර වර්ෂ සඳහා ලැබීම් ගිණුමේ අතිරික්තය හෝ පදනම්ව ආදායම් වියදම් වුවත් එම මුදල වෙන්කර හඳුනා නොගෙන උනන්දුව සම්ප්‍රවේණිකයට ගිණුමේ අතිරික්තය හෝ උනන්දුව සම්ප්‍රවේණිකයට ගැලපීම සිදුකර ඇති බව. උනන්දුව සම්ප්‍රවේණිකයට ගැලපිය යුතුය. ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත් උනන්දුව සම්ප්‍රවේණිකයට මාරු කර තිබුණි.

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාතර්

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය රු.	අනුරූපී වාතර් අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලැබිය යුතු දායක මුදල් ශේෂයෙහි ඇතුළත් ගිණුම් 135 ක එකතුව	903,004,905	163,780,395	739,224,510	2025 දෙසැම්බර් මස එවන ලද චෙක්පත් 2026 ජනවාරි මස අප වෙත ලැබීම හේතුවෙන් 2025 දෙසැම්බර් මස ගිණුම්ගත නොවීම මත මෙම වෙනස නිරූපණය වන බව.	ශේෂ සනාථ කර ගැනීම තුළින් ලැබිය යුතු දායක මුදල තහවුරු කර ගිණුම් තැබීමට පියවර ගත යුතුය.
(ආ) ලැබිය යුතු දායක මුදල් ශේෂයෙහි ඇතුළත් ගිණුම් 40 ක එකතුව	17,002,487	20,452,291	3,449,804	2025 වර්ෂයේ අවසන් මාස 03ට අදාළ මරණ ඉවත් කිරීම් 2025 දෙසැම්බර් මස බිල්පත් වලින් සිදු කරන අතර මේ සම්බන්ධව පළාත් පාලන ආයතන වලට දැනුවත් කිරීම 2026 ජනවාරි මස සිදු කරන බැවින් අරමුදලේ ශේෂය අඩුවෙන් පෙන්නුම් කරන බව.	ශේෂ සනාථ කර ගැනීම තුළින් ලැබිය යුතු දායක මුදල තහවුරු කර ගිණුම් තැබීමට පියවර ගත යුතුය.

1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු දායක මුදල	50,655,484	ශේෂ තහවුරු කිරීම්	ඉදිරියේදී මෙම පළාත් පාලන ආයතන වලින් ශේෂ වාර්තා ලබාගෙන වෙනස්කම් ඇතොත් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ශේෂ සනාථ කර ගැනීම තුළින් ලැබිය යුතු දායක මුදල තහවුරු කර ගිණුම් තැබීමට පියවර ගත යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශන අනුව පළාත් පාලන ආයතන 301 කින් 2025 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු දායක මුදල් ශේෂය රු.1,034,003,520ක් වුවද, 2025 වර්ෂයේ කිසිදු දායක මුදලක් ලැබී නොතිබුණු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 66 ක් වූ අතර ලැබිය යුතු දායක මුදල්වල වටිනාකම රු.215,908,328ක් විය.	පළාත් පාලන ආයතන වලට ලිපි මගින්ද දුරකතන ඇමතුම් ලබාදීම මගින් ද පළාත් පාලන ආයතන නිලධාරීන් සම්බන්ධ කරවාගෙන ලැබිය යුතු දායක මුදල් ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව.	නිශ්චිත කාලරාමුවක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර, හිඟ දායක මුදල් කඩිනමින් අයකර ගැනීම සඳහා විධිමත් පියවර ගත යුතුය.
(ආ) මූල්‍ය ප්‍රකාශන අනුව 2025 දෙසැම්බර් 31 දිනට පළාත් පාලන ආයතන 59 කින් ලැබිය යුතු දායක මුදල රු.250,620,155 ක් ලෙස දක්වා තිබුණද, අදාළ පළාත් පාලන ආයතනවල මූල්‍ය ප්‍රකාශන අනුව එම දිනයට ගෙවිය යුතු දායක මුදලක් නොපැවති බැවින්, ගිණුම් අතර රු.250,620,155 ක ශේෂ වෙනසක් නිරීක්ෂණය විය.	2025 දෙසැම්බර් මස එවන ලද චෙක්පත් 2026 ජනවාරි මස අප වෙත ලැබීම හේතුවෙන් 2025 දෙසැම්බර් මස ගිණුම්ගත නොවීම මත මෙම වෙනස නිරූපණය වන බව.	දායක මුදල් ශේෂ නිවැරදිව තහවුරු කර ගෙන ලැබිය යුතු දායක මුදල් අය කර ගැනීමට පියවර ගත යුතුය.
(ඇ) මූල්‍ය ප්‍රකාශන අනුව 2025 දෙසැම්බර් 31 දිනට පළාත් පාලන ආයතන 04කින් ලැබිය යුතු දායක මුදල් ශේෂයක් නොමැති බව දක්වා තිබුණද, අදාළ පළාත් පාලන ආයතනවල මූල්‍ය ප්‍රකාශන අනුව එම දිනයට අරමුදලට ගෙවිය යුතු දායක මුදල් ශේෂයන්ගේ එකතුව රු.8,158,957ක් වූ බව නිරීක්ෂණය විය..	අදාළ පළාත් පාලන ආයතන විසින් ලබාදෙන දත්ත හා තොරතුරු අනුව ලැබිය යුතු ශේෂය ගණනය කරන අතර සේවක වෙනස්වීම් මත එම ආයතන තවදුරටත් රඳවා තබාගත් මුදල් ගණනය කර පෙර වසරේ ලැබීම් ලෙස 2026 වර්ෂයේ ගිණුම් සැකසීමේදී ගැලපීම් කරන බව.	විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ අදාළ පළාත් පාලන ආයතන අතර දායක මුදල් ශේෂ නීතිපතා සැසඳීම් සිදු කර, එකඟතාවයකට පැමිණ ගිණුම් නිවැරදි කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ VIII වන කොටසේ 39(4) වගන්තිය යටතේ ප්‍රකාශිත ව්‍යවස්ථාපිත නොවන අරමුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කළ අරමුදල් සමාලෝචන කමිටුවේ 2025 ජූලි 2 දිනැති වාර්තාව	සමාලෝචන කමිටුවේ නිර්දේශ අනුව මෙම අරමුදලට අදාළ පනත සංශෝධනය කර අරමුදල වසා දැමීම නිර්දේශ කර තිබුණි. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2025 සැප්තැම්බර් 04 දිනැති අංක අමප/25/1531/804/179 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අරමුදල වසා දැමීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග අවසන් කර නොතිබුණි.	2026.04.06 දින මුදල් අමාත්‍යාංශයේදී පැවති රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත අරමුදල් සම්බන්ධව පැවති රැස්වීමේදී පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් අරමුදල් පනත සංශෝධනය කොට මෙම අරමුදල වසා දැමීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීමට තීරණය වූ බව.	අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා අදාළ උපදෙස් අනුව අරමුදල වසා දැමීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් සම්පූර්ණ කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 17,154,464 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ඌනතාවය රු. 14,732,110 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.2,422,354 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට දායක මුදල් ආදායම අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදල යටතේ 2015 වර්ෂයේ සිට සාමාජිකයන්ගේ නාම ලේඛනයක් පවත්වා ගෙන ගියද එම නාම ලේඛනයේ මිය යන විශ්‍රාමිකයින්ගේ නම් ඉවත් නොකරන බැවින් යාවත් කාලීන කරන ලද සාමාජිකයන්ගේ නාම ලේඛනයක් පවත්වා නොතිබුණි.	යාවත්කාලීන කරන ලද සාමාජිකයන්ගේ නාම ලේඛන මෘදු පිටපතක් පවත්වාගෙන යන බව.	ප්‍රාදේශීය සභා මට්ටමින් සාමාජිකයින් සංඛ්‍යාව යාවත්කාලීන කිරීම වෙනුවට සාමාජිකයන්ගේ නම් ඇතුළත් නාම ලේඛනය යාවත්කාලීන කළ යුතුය.